

# අකීකරකම

අකී කරවන කරුණු...

- ලාමක ආශාවන්ගෙන් යුක්ත නම්
- තමන් ගැන මහ ඉහලින් හුවා දක්වනවා නම් අනුන්ව හෙළා පෙළා කතා කරනවා නම්
- ක්‍රෝධ කරනවා නම්
- ඒ ක්‍රෝධයෙන් ම බිදීම් වෙර ඇති කරගන්නවා නම්
  - ඒ ක්‍රෝධය නිසා ම රණ්ඩු අල්ලනවා නම්
- ක්‍රෝධය ඇවිස්සෙන වචන කියන්න ගත්තොත්
  - පුද්ගලයෙකු ගේ අඩුපාඩු තවත් කෙනෙක් පෙන්නල දෙන කොට, ඒ පෙන්නල දෙන එක්කෙනාට විරුද්ධ වෙනවා
- ඒ අඩුපාඩු පෙන්නා දෙන කෙනාට අපහාස කරනවා නම්
- ඒ අඩුපාඩු පෙන්නා දෙන කෙනා ගේ අඩුපාඩු පෙන්නන්න යනවා නම්
  - අඩුපාඩු පෙන්නල දෙන කොට එයා වෙන කතාවකින් ඒක වචනවා නම්, අදාල නැති කතා ඇදල ගන්නවා නම්, කෝප වෙනවා නම්, තරහ වෙනවා නම්, කතා කරන්න බැරි තත්වයක් ඇති කරනවා නම්
- ඒ අඩුපාඩු පිලිගන්නෙ නැත්නම්
- ගුණ මකාගෙන එකට එක කරගෙන යනවා නම්
  - ඉරිසියා කරනවා නම්, මසුරු නම්
  - කෙරාටික නම්, ගුණවතෙක් විදියට පෙන්නනවා නම්
- සාධාරණ අදහස් ඉදිරියේ නැමෙන්නෙ නැත්නම්, මාන්නාධික නම්
- තමන් වැරදි විදියට මතවාද අල්ලගෙන ඒකට ම කැරකි කැරකි වනවා නම්, ඒ මතවලට ම දැඩිව බැඳිල යනවා නම්, ලේසියෙන් අත්හරින්නෙ නැත්නම්

අනුමාන සූත්‍රය ඇසුරෙන්...

ඒ පුද්ගලයා මට ප්‍රිය නෑ.

මම කැමති නෑ.

ඉතින් මමත් ලාමක ආශාවන්ගෙන් **[අකීකරකම ඇති කරවන කරුණු වලින්]** යුක්ත වුනොත්, ලාමක ආශාවන්ට **[අකීකරකම ඇති කරවන කරුණු වලට]** යට වුනොත්

අතින් උදවියත් මාව අප්‍රිය කරාවි.

මට අකමැති වේවි' කියලා.

ඔන්න ඔය විදියට දකින භික්ෂුව

'මම නම් ලාමක ආශාවන්

**[අකීකරකම ඇති කරවන කරුණු]** ඇති


කරගන්නෙ නෑ.

ලාමක ආශාවන්ට

**[අකීකරකම ඇති කරවන කරුණු වලට]**

යට වෙන්නෙ නෑ'

කියල භිතට ගන්න ඕන.



තමන් තුළින් ම මේ ගැන විමසල බලන්න ඕන.

'ඇත්තෙන් ම මම ලාමක ආශාවන්

**[අකීකරකම ඇති කරවන කරුණු]** තියෙන

කෙනෙක් ද? ලාමක ආශාවන්ට

**[අකීකරකම ඇති කරවන කරුණු වලට]**

යට වෙච්ච කෙනෙක් ද?' කියල.

අන්න ඒ විදියට

නුවණින් විමසල බලන කොට

තමාට තමන් ගැන ම දැනගන්න පුළුවනි.

'ආ! මම ලාමක ආශා තියෙන කෙනෙක් නෙ.

**[අකීකරකම ඇති කරවන කරුණු වලට]**

ලාමක ආශාවන්ට යට වෙච්ච කෙනෙක් නෙ' කියල.

ඒ භික්ෂුව අන්න ඒ පාපී අකුසල්

නැති කර දමන්න මහන්සි ගන්න ඕන.

භික්ෂුව නුවණින් විමසන කොට

මේ විදියට දැනගත්තොත්

'මම ලාමක ආශා ඇති කෙනෙක් නෙවෙයි.

**[අකීකරකම ඇති කරවන කරුණු වලට]**

මම ලාමක ආශාවන්ට

යට වෙච්ච කෙනෙක් නෙවෙයි' කියල,

එතකොට ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ

මේ සදහම් මගේ පුරුදු වෙච්ච

ප්‍රීතියෙන් සතුවින් ඉන්න ඕන.

**කන්නාඩියෙන්** මුණ බලා මුණ පිරිසුදු කරගෙන  
සතුටු වන්නාසේ

**සිත** ගැන නුවණින් විමසා බලා **සිත** පිරිසිදු කරගෙන  
සතුටින් සිටින්න...